



ශ්‍රී ලංකා
ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
පාරලිමේන්තුව

1993 අංක 3 දරන
තේ පාලන (සංශෝධන) පනත

[සහතිකය සටහන් කළේ 1993 පෙබරවැ. 8 මස 12 වන දින]

ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී

1993 පෙබරවැ. 8 මස 12 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ලැසට් පත්‍රයේ II වන කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී.

● ලංකා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ මුද්‍රණය කරන ලදී.

මොලුම්, රජාය් ප්‍රකාශන කාර්යාංශයෙන් මිලදී ලබාගත හැකිය.

මිල: ගැන 60 යි.

තැපැල් ගාස්තුව: රු. 1.00 යි.

(80/10) 2073-20734 3

[සහතිකය සටහන් කළේ 1993 පෙබරවාරි මස 12 වන දින]

එල්. ඩී.—ඩී. 4/90

1957 අංක 51 දරන තේ පාලන පනත සංශෝධනය කිරීම
සඳහා වූ පනතකි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව
විසින් මෙසේ පනවනු ලැබේ:—

1. මේ පනත 1993 අංක 3 දරන තේ පාලන (සංශෝධන) පනත යනුවෙන් හඳුන්වනු ලැබේ. ලුහුඬු කමස

2. (මෙහි මින්මතු “ප්‍රධාන ප්‍රඥප්තිය” යනුවෙන් සඳහන් කරනු ලබන) 1957 අංක 51 දරන තේ පාලන පනතේ 8 වන වගන්තියේ [(2) වන උපවගන්තිය ඉවත්කර, ඒ වෙනුවට, පහත දැක්වෙන උපවගන්තිය ආදේශ කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ:—

1957 අංක 51
දරන පනතේ
8 වන
වගන්තිය
සංශෝධනය
කිරීම.

“(2) පාලක අවශ්‍ය යයි තමා සලකන යම් පරීක්ෂණයකින් පසුව—

(අ) යම් තේ කර්මාන්ත ශාලාවක ශෝධනාගිල්ල හෝ උපකරණ හෝ එය ක්‍රියාත්මක කරවන ආකාරය හොඳ තත්ත්වයේ සෑදී තේ නිෂ්පාදනයට හිතකර තත්ත්වයක නොපවතින බවට ; හෝ

(ආ) තේ කර්මාන්ත ශාලාවේ අයිතිකරු, ඒ කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය සඳහා තමා විසින් මිලට ගන්නා ලද අමු තේ දළ වෙනුවෙන්, ඒ කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය කරන ලද සෑදූ තේ සඳහා උපයා දෙන මිල සැලකිල්ලට ගනිමින් පාලක විසින් තීරණය කරන ලද පරිදි ගෙවිය හැකි සාධාරණ මිලට වඩා පහළ මිලක් ගෙවා ඇති බවට ; හෝ

(ඇ) තේ කර්මාන්ත ශාලාවක අයිතිකරු විසින්, ඒ කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය කිරීම සඳහා තමා මිලට ගත් අමු තේ දළවලට (ආ) ඡේදයේ සඳහන් සාධාරණ මිල ගෙවීම පමා කර ඇති බවට,

පාලක සෑහීමට පත්වූ අවස්ථාවක, පාලක විසින් එම තේ කර්මාන්ත ශාලාවේ ලියාපදිංචිය අවශ්‍ය විටෙක අත්හිටුවීම හෝ අවලංගු කිරීම. හෝ

(1) (ආ) ඡේදයේ සඳහන් යම් අවස්ථාවක ඒ තේ කර්මාන්ත ශාලාවේ අයිතිකරු විසින් ඒ කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය කරන ලද සෑදූ තේ නිසිවක් විකෘත රැස්දළ යම් බ්‍රෝකර්වරයකුටද, ඒ බ්‍රෝකර්වරයාට එම විකිණීමෙන් ලත් මුදලින්, පාලක විසින් නිශ්චය කරන ලබ ඇති අමු තේ දළ සඳහා ව සාධාරණ මිල සහ එම අයිතිකරු විසින් මිලට ගන්නා ලද අමු තේ දළ සඳහා තමා ගෙවූ සැබෑ මිල අතර වෙනසට සමාන මුදලක් අඩු කිරීමට විධාන කිරීම ;

(ii) (ආ) ඡේදයේ සඳහන් යම් අවස්ථාවක, ඒ තේ කර්මාන්ත ශාලාවේ අයිතිකරු විසින් ඒ කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය කරන ලද තේ කිසිවක් විකණන ලද්දේ යම් බ්ලෝක්වරයකට ද, ඒ බ්ලෝක්වරයට එම ප්‍රදේශයෙන් ලත් මුදලින්, එම අළු තේ ද එ සඳහා පාලක විසින් නිශ්චය කරනු ලබන ආකාරයට මිලට සමාන මුදලක් අඩු කිරීමට විධාන කිරීම,

සහ එසේ අඩුකරන ලද මුදල, එම කර්මාන්තශාලාවට එම අළු තේ ද එ සපයන තැනැත්තා වෙත ගෙවීම කිරීම සඳහා යැවිය යුතු ය.

ප්‍රධාන
ප්‍රඥප්තියේ
19 වන
වගන්තිය
සංශෝධනය
කිරීම.

3. ප්‍රධාන ප්‍රඥප්තියේ 19 වන වගන්තිය පහත දැක්වෙන පරිදි මෙසේ සංශෝධනය කරනු ලැබේ:—

(1) එහි (1) වන සහ (2) වන උපවගන්ති ඉවත් කිරීමෙන් සහ ඒ වෙනුවට, පහත දැක්වෙන උපවගන්ති ආදේශ කිරීමෙන්:—

“(1) තමා ලියාපදිංචි අයිතිකරු වන යම් චන්ත්‍රක හෝ කුඩා චන්ත්‍රක ප්‍රදේශයකට නොවන යම් සාදන හෝ අළු තේ ද එ භාරගැනීම හෝ භාර ගැනීමට සැලැස්වීමට හෝ අවසර දීම;

(අ) එම තේ හෝ ද එ සම්බන්ධයෙන් වූ වලංගු ප්‍රකාශයක් එම තේ හෝ ද එ භාරදීම කරන තැනැත්තා විසින් තමා වෙත ඉදිරිපත් කරනු ලබන්නේ නම්; සහ

(ආ) එම තේ හෝ ද එ තමා භාරගත් බවට වූ වලංගු ප්‍රකාශයක් එම තේ හෝ ද එ භාරදීම කරන තැනැත්තා වෙත තමා ඉදිරිපත් කරන්නේ නම්

මිස, කිසිම බලපත්‍ර ලත් වෙළෙන්දකු විසින්, කරනු නොලැබිය යුතු ය.

(2) තමා ලියාපදිංචි අයිතිකරුවන යම් චන්ත්‍රක හෝ කුඩා චන්ත්‍රක ප්‍රදේශයකට නොවන අමතර ද එ භාර ගැනීම හෝ භාර ගැනීමට සැලැස්වීම හෝ අවසර දීම—

(අ) එම තේ ද එ සම්බන්ධයෙන් වූ වලංගු ප්‍රකාශයක් එම තේ ද එ භාරදීම කරන තැනැත්තා විසින් තමා වෙත භාර දෙනු ලැබ ඇත්නම්; සහ

(ආ) එම තේ ද එ තමා භාරගත් බවට වූ වලංගු ප්‍රකාශයක් එම ද එ භාර දෙන තැනැත්තා වෙත තමා ඉදිරිපත් කරන්නේ නම්

මිස, කිසිම නිෂ්පාදකයකු විසින් කරනු නොලැබිය යුතුය.”

සහ

(2) එහි (3) වන උපවගන්තියේ (ආ) ඡේදයෙහි “හාණ්ඩ විකිණීම හෝ භාරදීම” යන වචන වෙනුවට, “හාණ්ඩ විකිණීම, භාරදීම හෝ භාරගැනීම” යන වචන ආදේශ කිරීමෙන්.

4. ප්‍රධාන ප්‍රඥප්තියේ 37 වන වගන්තියේ (1) වන උපවගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ:—

ප්‍රධාන
ප්‍රඥප්තියේ
37 වන
වගන්තිය
සංශෝධනය
කිරීම.

(1) (ඉ) ඡේදය වෙනුවට පහත දැක්වෙන උපවගන්තිය ආදේශ කිරීමෙන්:—

“(ඉ) 8 වන වගන්තියේ (2) වන උපවගන්තිය යටතේ කොමසාරිස්වරයාගේ නිර්ණයෙන්, ලියාපදිංචි කරන ලද යම් තේ කර්මාන්ත ශාලාවක ලියාපදිංචිය අත්හිටුවීම හෝ අවලංගු කිරීම ; ” සහ

(2) “දින විසි අටක් ඇතුළත” යන වචනවල පටන් ඒ උපවගන්තියේ අවසානය තෙක් වූ සියලු වචන වෙනුවට පහත දැක්වෙන කොටස ආදේශ කිරීමෙන්:—

“නිර්ණය හෝ අවලංගු කිරීම හෝ අත්හිටුවීම පිළිබඳව එම තැනැත්තා වෙත දැනුම් දීමෙන් පසු දින විසි අටක් ඇතුළත, එම නිර්ණය, අවලංගු කිරීමට හෝ අත්හිටුවීමට එරෙහිව ලියවිල්ලකින් අමාත්‍යවරයා වෙත අභියාචනය කරනු ලැබිය හැකිය.”.

5. ප්‍රධාන ප්‍රඥප්තියේ 63 වන වගන්තියේ (1) වන උපවගන්තියෙහි “පාලක” යන යෙදුම පිළිබඳ අර්ථ කථනය අත්හැරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ.

ප්‍රධාන
ප්‍රඥප්තියේ
63 වන
වගන්තිය
සංශෝධනය
කිරීම.

6. ප්‍රධාන ප්‍රඥප්තියේ යම් විධිවිධානයක “පාලක” යන වචනය ඇති කවර තැනක වුව ද, “කොමසාරිස්වරයා” යන වචනය ආදේශ කරනු ලැබිය යුතු ය.

ප්‍රධාන
ප්‍රඥප්තියේ
විධිවිධාන
පිළිබඳ
පොදු
සංශෝධනය.

7. මේ පනතේ සිංහල සහ දෙමළ භාෂා පාඨ අතර යම් අනනුකූලතාවක් ඇති වුවහොත්, එවිට සිංහල භාෂා පාඨය බල පැවැත්විය යුතු ය.

අනනුකූල
තාවක් ඇතිවූ
විට සිංහල
භාෂා පාඨය
බල පැවැත්විය
යුතු බව.